

4 වන වෙළම

2021 ජනවාරි  
මස සිට  
බලපැවැත්වේ.

අලියාන්ස් ලංකා

පැමිණිලි විහාග කිරීමේ ක්‍රියා පරිපාලිය

## 1. හැඳින්වීම

අලියාන්ස් ලංකා ලෙස හැඳින්වෙන අලියාන්ස් ලයිං ඉන්පුවරන්ස් ලංකා ලිමිටඩ් (ජ්‍යේති රක්ෂණ) සහ අලියාන්ස් ඉන්පුවරන්ස් ලංකා ලිමිටඩ් (සාමාන්‍ය රක්ෂණ) හි පැමිණිලි විභාග කිරීමේ ක්‍රියාවලිය මෙම ලේඛනය මගින් විස්තර කෙරේ.

සමාගම විසින් පාරිභෝගික පැමිණිලි කළමනාකරණය කරනු ලබන ආකාරය පිළිබඳව අලියාන්ස් හි පාරිභෝගික හවතුන් සහ පාර්ශවකරුවන් වෙත ප්‍රයෝගනවත් වන්නා වූ මාරුගෝපදේශය ලබා දීම උදෙසා මෙම ක්‍රියා පරිපාටිය නිරමාණය කර ඇත. පාරිභෝගික පැමිණිලි විභාග කිරීම සහ ඔවුන්ගේ ප්‍රතිචාරයන් උදෙසා සාධාරණ සහ අපක්ෂපාති පාලනයක් සහිතව කටයුතු කිරීමට සමාගම කැප වී සිටියි.

## 2. පරමාර්ථය

පැමිණිලි කළමනාකරණ පරිපාටිය හඳුන්වා දීමේ පරමාර්ථය වන්නේ සමාගම වෙත ලැබෙන පැමිණිලි කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ එම කටයුතු පාලනය, වේගවත්, සමාන, සාධාරණ සැලකීම යන අංශයන් සහිතව පවත්වාගෙන යාමය.

මෙම ක්‍රියා පරිපාටිය අලියාන්ස් සමූහයේ මාරුගෝපදේශයන්, හා ශ්‍රීලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කර ඇති රක්ෂණ සහ තැයැවකරුවන් විසින් පැමිණිලි විභාග කිරීමේ මාරුගෝපදේශයන් සහ සමාගමේ විකුණුම් අනුකූලතා සම්මතයන්ට අනුගතව ඇත.

මෙම ක්‍රියා පරිපාටිය අලියාන්ස් ලංකාහි සියලුම සේවා නියුත්තිකයන්ට සහ නියෝජිතයන්ට අදාළ වේ.

## 3. අර්ථ දැක්වීම

a. සමාගම : අලියාන්ස් ඉන්පුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිං ඉන්පුවරන්ස් ලංකා ලිමිටඩ් (පොදුවේ අලියාන්ස් ලංකා ලෙස හඳුන්වයි.)

b. පැමිණිල්ල : සමාගම විසින් සපයනු ලැබූ සේවාව සම්බන්ධයෙන් වන අසතුවුදායක බව සමාගම වෙත ප්‍රකාශනය කිරීම සහ / හෝ වංචාවත්, පාරිභෝගික හවතුන් වෙතින් වාරිකයන් අයුතු ලෙස අන් කර ගැනීම, වන්දි හිමිකම් පිළිබඳ මත හේදයන්, විෂමාවාරයන් සහ ප්‍රතිලාභයන්, බැහැර කිරීම හා වාරික මුදලේ අයය හෝ දත්ත රහස්‍යතාවය, තොරතුරු ආරක්ෂක සහ ශ්‍රීලංකාවේ සමාගම තුළ ව්‍යාපාර මෙහෙයුම්වලට අදාළ කරුණු නියෝජනය කරමින් පාරිභෝගික හවතුන් නොමග යැවීම.

c. පැමිණිලිකරු / පැමිණිලිකාරිය : සමාගම වෙත පැමිණිලි කරන පුද්ගලයා / ආයතනය යනුවෙන් හැඳින්වේ.

d. සේවා නියුක්තිකයා : අලියාන්ස් ඉන්සුරටන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිං ඉන්සුරටන්ස් ලංකා ලිමිටඩ් හි සියලුම සේවා නියුක්තිකයන්.

#### 4. පැමිණිලි වර්ගයන්

- පාරිභෝගික හවතුන් වෙතින් වාරික මූදල් අයුතු ලෙස අත් කර ගැනීම, වාරික වංචා කිරීම, විෂමාවාරයන්, අවකල්තියාවන්, පද්ධතින් උල්ලෙසනය / අතික්‍රමණය කිරීම හා, ප්‍රතිලාභයන්, බැහැර කිරීම හා වාරික මූදලේ අයය, දත්ත රහස්‍යතා උල්ලෙසනය කිරීම, තොරතුරු ආරක්ෂක සහ ශ්‍රී ලංකාවේ සමාගම තුළ ව්‍යාපාර මෙහෙයුම්වලට අදාළ ඕනෑම කාර්යයක් නියෝජනය කරමින් පාරිභෝගික හවතුන් නොමග යැවීම.
- සේවාවන්ට අදාළ පැමිණිලි - යෝජනා පත්‍ර, රක්ෂණ ඔප්පු නිකුත් කිරීම, රක්ෂණ ඔප්පු සේවා, වන්දී හිමිකම් සේවාවන්, වාරික එකතු කිරීම, ගාබා කාර්යාල සේවාවන්, විකුණුම නියෝජනවරුන් / නියෝජනවරියන්ගේ සේවය යනාදිය.
- පුද්ගල දත්ත රහස්‍යතා හා සම්බන්ධ හෝ අදාළ වන පැමිණිලි

#### 5. පැමිණිලි වර්ගීකරණය

- අලෙවී සහ විකුණුම - Sales and Marketing
- ප්‍රාරක්ෂණ - Underwriting
- වන්දී හිමිකම් - Claims
- රක්ෂණ ඔප්පු සේවා - Policy services
- වාරික මූදල් - Premiums
- සේවා - Services
- දත්ත රහස්‍යතා - Data privacy
- තොරතුරු ආරක්ෂක - Data Security
- වෙනත් - Others

#### 6. පැමිණිලි යොමු කිරීම

අවමය පහත දැක්වෙන ක්‍රමවේදයන් තුළින් පැමිණිලි යොමු කිරීම සඳහා පහසුකම් සලසා ඇත.

##### a. වාචිකව

- දුරකථන මාර්ගයෙන්
- ගාබා කාර්යාලයකට හෝ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත පිවිසීමෙන්

##### b. ලිඛිතව

- විද්‍යුත් තැපැල් පණිවුඩ් මගින් / වෙබ් අඩවිය මගින්.
- ගැක්ස් පණිවුඩ් මගින්.
- ලිපි මගින්.

- (iv) සමාජ මාධ්‍ය පල කිරීම් තුළින්.
- (v) පණ්ඩුව මගින්.
- (vi) වෙනත් ඕනෑම සන්නිවේදන මාධ්‍යක් තුළින්.

සහන් : සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවන් භාවිතා කර පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. පැමිණිල්ල ඉදිරිපත් කරන භාෂාව භාවිතා කර පැමිණිල්ල ඉදිරිපත් කරන පාර්ශවය සමග සන්නිවේදන කටයුතු සිදු කළ යුතුය. සූපහදිලි සරල බසක් උපයෝගී කර ගනිමන් පැමිණිල්ල ඉදිරිපත් කරන පාර්ශවය සමග සන්නිවේදනය කළ යුතුය.

## 7. පැමිණිලි ලැබීමේ විධිතුමයන්

### 1. සංජ්‍ය පාරිභෝගික පැමිණිලි -

- (i) ප්‍රධාන කාර්යාලය වෙත හෝ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය
- (ii) ගාබා කාර්යාල මට්ටමින්
- (iii) තැයැවිකරුවන් / නියෝජිතවරුන් / නියෝජිතවරියන්ගේ මට්ටමින්
- (iv) ඉහත දක්වා ඇති ඕනෑම ආකාරයකට

### 2. ආයතනික අනාවරණයන්.

3. තෙවන පාර්ශවය වාර්තා කිරීම්.
4. පැමිණිලි භාර නිලධාරීවරයා හා සංජ්‍ය සම්බන්ධ වීම.

නම	යොමුනි සමරසිංහ
තනතුර	කළමනාකාරීනි - පාරිභෝගික සම්බන්ධතා අංශය
ලිපිනය	අලියාන්ස් ඉන්ඩුවරන්ස් ලංකා ලිමිටඩ්. 25-27 මහල, වන්ගේල්ගොස් කුලුන, අංක 1 A, මැද පාර ගාලුමුවදාර, කොළඹ 02.
සංජ්‍ය දුරකථන අංක	0114788714
දුරකථන අංක දිගුව	5714
විද්‍යුත් තැපැල් ලිපිනය	<a href="mailto:info@allianz.lk">info@allianz.lk</a>

## 8. පාරිභෝගික පැමිණිලි විභාග කිරීමේ ක්‍රියාවලය

### 8.1 පැමිණිල්ලක් සිදු කරන්නේ කෙසේද ?

අපගේ සේවා ලක්ෂණයකින් ලැබූ සේවාව සම්බන්ධයෙන් ඔහුට හෝ ඇයට යම් අසතුවුදායක හැඟීමක් ඇති වන්නේ නම් හෝ ඔවුන්ගේ අභේක්ෂාවන් අපගේ රක්ෂණ නිෂ්පාදනයන් තුළින් ඉටු නොවුයේ නම්, ඔවුනට අපගේ පැමිණිලි විභාග කිරීමේ අංශය වෙත පැමිණිලි කිරීමට ප්‍රවේශයන් ගණනාවක් ඇත.

පැමිණිලි ඉදිරිපත් කිරීමට පහත දැක්වෙන පහසුකම් පවතියි :

- (i) ලිඛිතව යොමු කිරීමෙන් හෝ පැමිණිලෙන් :අලියාන්ස් ඉන්ඩුවරන්ස් සංස්ථාපිත කාර්යාල පරිග්‍රය, ගාබා කාර්යාලයක් හෝ අංක 323, යුතියන් පෙදෙස, කොළඹ 02 යන ලිපිනයේ පිහිටි අප පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත පැමිණිලෙන්.
- (ii) සංජ්‍ය දුරකථන ඇමතුම් මගින් : 0114788796 - 0114788814
- (iii) පැය 24 පුරා පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

- ඇමතුම් අංක - සාමාන්‍ය රක්ෂණ 0112303300
- ඇමතුම් අංක - ජීවිත රක්ෂණ 0112300400

- (iv) විද්‍යුත් තැපැල් මගින්ද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. [info@allianz.lk](mailto:info@allianz.lk)
- (v) වෙබ් අඩවිය තුළින් : [www.allianz.lk](http://www.allianz.lk) හි සඳහන් පාරිභෝගික ප්‍රතිචාරයන් දැක්වීමේ පහසුකම් මගින්.
- (vi) සැම ගාබා කාර්යාලයකම පුදරශනය කර ඇති පුවරුවේ සඳහන් ඇමතුම් අංක / විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතයෙන් පාරිභෝගික පැමිණිලි විභාග කිරීමේ අංශය හා සම්බන්ධ වීමෙන්.
- (vii) පැමිණිලි නිලධාරී වෙත ලිපි මගින් පැමිණිලි යොමු කිරීම.

පාරිභෝගික පැමිණිලි නිලධාරීනි  
 අලියාන්ස් ඉන්සුරුන්ස් ලංකා ලිමිටඩ්.  
 25-27 මහල, වත්ගේල්ගොස් කුලුන,  
 අංක 1 A, මැද පාර ගාලුමුවදාර, කොළඹ 02.

8.1.1 භාජා අනිරුද්‍ය - පාරිභෝගික පවතුන්ට පහසු පරිදි සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාජා භාවිතා කරමින් අදාළ ලියවිලිද සහිතව පාරිභෝගික පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. එහිදී පැමිණිල්ල ඉදිරිපත් කරන භාජාව භාවිතා කරමින් අදාළ පැමිණිලිකරු / පැමිණිලිකාරිය සමග කටයුතු කෙරෙනු ඇත.

8.1. 2 රක්ෂිතයා / ඔප්පු හිමියා හෝ හිමිකාරිය විසින් පැමිණිල්ල සමග අදාළ ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.

- (i) ඔප්පු හිමියාගේ නම.
- (ii) ඔප්පු අංකය / වාහන අංකය / වත්දී හිමිකම් අංකය.
- (iii) පාරිභෝගිකයා සම්බන්ධ කර ගත හැකි තොරතුරු (දුරකථන අංකය .විද්‍යුත් තැපැල් ලිපිනය, තැපැල් ලිපිනය).
- (iv) පැමිණිල්ල කුමක් අරබයාද යන්න?
- (v) පැමිණිල්ල පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීම. ලිඛිතව ලබා ගැනීම සූදුසුය. (විද්‍යුත් තැපැල්, ලිපි, ගැක්ස්, සමාජ මාධ්‍යය)
- (vi) පැමිණිල්ලට අදාළ ලියකියවිලි හෝ සාක්ෂි
- (vii) රක්ෂණ වර්ගය - ජීවිත, මෝටර් රථ හෝ මෝටර් රථ නොවන.

## 8.2 පැමිණිලි සමාලෝචන ක්‍රියාවලිය

8.2.1 පැමිණිලි ලියාපදිංචි කිරීම / සටහන් කිරීම  
 ගාබා කාර්යාල / අංක - දෙපාර්තමේන්තු / පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත ලැබෙන පාරිභෝගික පැමිණිලි සියලුල පාරිභෝගික පැමිණිලි විභාග කරන නිලධාරීන් වෙත විද්‍යුත් තැපැල් පණිව්‍ය මගින් හෝ පැමිණිලි කළමනාකරණ පද්ධතිය හරහා යොමු කළ යුතුය.

ලැබෙන සැම පැමිණිල්ලක්ම පැමිණිලි කළමනාකරණ පද්ධතිය වෙත ඇතුළත් කිරීම පැමිණිලි හසුරුවන / විභාග කරන නිලධාරීන් විසින් සිදු කළ යුතුය. එම පද්ධතිය තුළ පහත සඳහන් අත්‍යවශ්‍ය තොරතුරු සහිතව පාරිභෝගික පැමිණිලි සටහන් පවත්වාගෙන යා යුතුය.

- a) ඔප්පු හිමියාගේ නම
- b) ඔප්පු අංකය / වාහන අංකය
- c) තැපැල් ලිපිනය / දුරකථන අංක / විද්‍යුත් තැපැල් ලිපිනය

- d) පැමිණිල්ල පිළිබඳ විස්තරය )
- e) පැමිණිල්ල ලැබුනු දිනය.
- f) රක්ෂණ වරශය - ජ්විත, මෝටර රථ හෝ මෝටර රථ තොවන
- g) දැනුම් දීමේ දිනය.
- h) පැමිණිල්ලේ තත්ත්වය - විසදී ඇත / විසදී තොමැතු / අර්ධ වගයෙන් විසදී ඇත.
- i) පැමිණිල්ල විසඳු දිනය )
- j) විසඳුම ලබා දුන් දිනය.
- k) විසඳුම පිළිබඳ විස්තරය.

#### 8.2.2 පැමිණිලි සඳහා පිළිදැනුම් දීම

පැමිණිල්ලක් ලැබේ දින දෙකක් (2) ඇතුළත සැම පැමිණිල්ලක්ම පැමිණිලි කළමනාකරණ පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුය. පැමිණිලි කළමනාකරණ පද්ධතිය (CMS) යනු සමාගම විසින් පැමිණිලි ඇතුළත් කිරීමේ සිට එය විසඳුම දක්වා ගමන් කිරීම නිරීක්ෂණය කිරීම සඳහා සකස් කළ යෙදුමක් වේ. සැම පැමිණිල්ලක් සඳහාම වන පිළිදැනුම් දීම සමග අනු අංකයක්ද ලබා දීම සිදුවේ.

පැමිණිල්ලක් ලිපිත්ව ලැබේ දින දෙකක් (2 ඇතුළත පිළිදැනුම් ලිපියක් යොමු කළ යුතුය. එම පිළිදැනුම් ලිපියේ "අනු අංකයක්" සහ පැමිණිල්ලේ වර්තමාන තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා සම්බන්ධ විය හැකි නිලධාරීයකගේ දුරකථන අංකය සඳහන්ව තිබිය යුතුය.

#### 8.2.3 පැමිණිලි විශ්ලේෂණය කිරීම

- i. පැමිණිල්ලේ ස්වභාවය අනුව ලැබෙන සැම පැමිණිල්ලක්ම වර්ගිකරණයකට ලක් වේ. එම පැමිණිලි වාරික වංචාවන්, අයුතු ලෙස අත් කර ගැනීම, සාවදා තොරතුරු ලබා දී විකුණුම් කිරීම, පරිපාටිය උල්ලංසනය කිරීම, අතුමිකතා, දත්ත රහස්‍යතාව සහ තොරතුරු ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි වන්නේ නම් එම පැමිණිලි අභ්‍යන්තර විමර්ශන අංශය වෙත විමර්ශනය සඳහා යොමු කළ යුතුය.
- ii. කරුණු සෞයා පැමිණිල්ල විසදීම සඳහා, පාරිභෝගික සම්බන්ධතා අංශය විසින් මූලික විමර්ශන කටයුතු සිදු කළ යුතු අතර කෙසේ වුවද, අදාළ වගකිව යුතු අංශ / දෙපාර්තමේන්තු ප්‍රධානී හෝ ගාබා ප්‍රධානී කළාපීය විකුණුම් කළමනාකරු සහ පළාත් විකුණුම් කළමනාකරුවන් ලබා දී ඇති කාල සිමාවේදී පැමිණිලි විසදීම සඳහා පැමිණිලි කළමනාකරණ ඒකකයට සහයෝගය ලබා දිය යුතුය.
- iii. මූලික විමර්ශනයන්ට අනුව පැමිණිල්ල විභාග කරන නිලධාරියා / නිලධාරීනියගේ කරුණු සෞයා ගැනීම සහ අදහස් අනුව තව දුරටත් එම පැමිණිල්ල පිළිබඳව කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව අදාළ අංශ / දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ගාබා ප්‍රධානීයා දැනුවත් කළ යුතුය. එමෙන්ම අදාළ වගකිව යුතු සේවා නියුත්කිකයා වෙතින් දින තුනක් (3) ඇතුළත ඔහුගේ හෝ ඇයගේ නිදහසට කරුණු / පැහැදිලි කිරීම් ආයතන ක්‍රියා පරිපාටියට අනුව ගෙන්වා ගත යුතුය.

#### පාරිභෝගික පැමිණිලි විභාග කිරීමේ අංශයේ කාර්යය

- a) පැමිණිල්ල අදාළ අංශය / දෙපාර්තමේන්තුව හෝ මෙහෙයුම් ඒකකය වෙත පැමිණිලි විභාග කිරීමේ / හැසිරවීමේ ඒකකය විසින් යොමු කළ යුතුය. පැමිණිල්ලේ තත්ත්වය පිළිබඳව පාරිභෝගිකයා වෙත දැන්වීමද සිදු කළ යුතුය.
- b) පැමිණිලි සඳහන් ලේඛනයක් පැමිණිලි විභාග කිරීමේ / හැසිරවීමේ ඒකකය සහ අදාළ දෙපාර්තමේන්තු විසින් පවත්වාගෙන යා යුතුය.

c) පැමිණිලි විභාග කිරීමේ / හැසිරවීමේ ඒකකය විසින් පාරිභෝගික පැමිණිලිවල ප්‍රතිඵලයන් මගින් පැමිණිලි කළමනාකරණ පද්ධතිය යාවත්කාලීන කළ යුතුය. පැමිණිල්ලට අනුව කළ විමර්ශන සහ එහි සොයා ගැනීම් අනුව මානව සම්පත් කළමනාකරණ අංශය විසින් අදාළ සේවා නියුත්තිකයාට / නියෝජිතයාට එරෙහිව අදාළ පියවර ගත යුතු අතරම එම තීරණයන් සඳහන් පිටපතක් අදාළ සේවා නියුත්තිකයාගේ / නියෝජිතයාගේ පුද්ගලික ලිපි ගොනුව වෙත ඇතුළත් කළ යුතුය.

d) පැමිණිල්ල අවසන් ප්‍රතිඵලය අදාළ අංශ ප්‍රධානී, අභ්‍යන්තර විමර්ශන ඒකකය සහ නීති සහ අනුකූලතා අංශය වෙත ඔවුන්ගේ වාර්තා සඳහා යොමු කළ යුතුය.

e) අදාළ ගාබා කාර්යාලයන් විසින්ද පැමිණිලි සඳහන් ලේඛනයක් පවත්වාගෙන යා යුතුය.

#### 8.2.4 පැමිණිලි විභාග කිරීමේ / හැසිරවීමේ සහ විසඳුම සන්නිවේදනය කිරීමේ කාල තීරුව.

කාර්යපටිපාටිය	කාල තීරුව
පැමිණිල්ල සටහන් කිරීම.	පැමිණිල්ල ලැබේ දින තුනක් (3) ඇතුළත.
පැමිණිල්ල සඳහා පිළිදැනුම් කිරීම.	පැමිණිල්ල ලැබේ දින දෙකක් (2) ඇතුළත.
සේවා සම්බන්ධ පැමිණිලි සඳහා විසඳුම් ලබා දීම.	දින අටක් (4) ඇතුළත.
වාරික අයුතු අත් කර ගැනීම සම්බන්ධ පැමිණිලි සඳහා විසඳුම් ලබා දීම.	දින 28 - සාක්ෂි සහ අනෙකුත් කරුණුවල උපයෝග්‍යතාව අනුව.
පාරිභෝගික හවතුන් වෙත විසඳුම සන්නිවේදනය කිරීම.	පවතින කරුණු සහ සාක්ෂි මත දින දින තුනක් (3) තුළ තීරණය ගත යුතුය.
අභියාචනා සඳහා ප්‍රතිචාර දැක්වීම.	අභියාචනය ලැබේ සති හතරක් (4) තුළ.

පැමිණිලිකරු / පැමිණිලි කාරිය, තම පැමිණිල්ල සඳහා ලැබුණු විසඳුම සම්බන්ධයෙන් සැකීමකට පත් නොවන්නේ නම් ඔහු හෝ ඇයට පහත සඳහන් තීලධාරියා සමඟ සම්බන්ධ විය හැකිය.

නම	ක්‍රිස්ත් යට්ටර
තනතුර	ප්‍රධානී - අලෙවි කළමනාකරණ අංශය
ලිපිනය	අලියාන්ස් ඉන්පුවරන්ස් ලංකා ලිමිටඩ්. 25-27 මහල, ව්‍යෝග්ලේගොස් කුලුන, අංක 1 A, මැද පාර ගාලුමුවදාර, කොළඹ 02.
ත්‍රෑම දුරකථන අංක	0775144972
විද්‍යුත් තැපැල් ලිපිනය	<a href="mailto:info@allianz.lk">info@allianz.lk</a>

#### 9. පැමිණිලි කළමනාකරණ ඒකකය

පැමිණිලි කළමනාකරණ ඒකකය පැමිණිලි විභාග කිරීමේ නිලධාරිකුගෙන් සහ සහයක කාර්යය මණ්ඩලයකින් යුත් වේ. ඒකකයේ සිටින සාමාජික සාමාජිකාවන් අවශ්‍යතාවයන්ට සරිලන පරිදි පැමිණිලි විභාග කිරීමේ විශේෂීක ප්‍රජාත්‍යුවක් ලබා ඇත. ලබා දී ඇති මාර්ගස්‍යවකයන් අනුව පැමිණිලි විභාග කිරීමේ හැකියාවන් සහ කුසලතාවයන් මුළුන් සතුව ඇත. මුළුන් අදාළ පාර්ශවකරුවන් සහ ව්‍යාපාර හිමිකරුවන් සමග සම්බන්ධිකරණය සිදු කරමින් පැමිණිලි විභාග කිරීමේ ක්‍රියා පරිපාලනය කාර්යක්ෂම අයුරින් කළමනාකරණය කිරීමට සහතික වේ. දීර්ඝ කාලීන ව්‍යාපාරයන් සහ ජීවිත තොවන අංශයන් දක්වා පැමිණිලි විභාග කිරීමේ ඒකකය ක්‍රියාත්මක වේ. පැමිණිලිකරු / පැමිණිලිකාරිය වෙත ප්‍රතිචාර සහ විසඳුම පිළිබඳව සන්නිවේදනය කිරීම පැමිණිලි විභාග කිරීමේ ඒකකයේ වගකීමක් වේ.

## 10. විකල්ප ආරක්ෂා විසඳීමේ යාන්ත්‍රණය

සමාගම විසින් දෙනු ලැබූ විසඳුම සම්බන්ධයෙන් පාරිභෝගික හවතුන් සැහීමකට පත් තොවන අවස්ථාවක මුළුන්ගේ පැමිණිල්ල රක්ෂණ ඔම්බුවස්මන්වරයා වෙත හෝ ශ්‍රීලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) වෙත දැනුම දෙන ලෙස අප මුළුන් දැනුවත් කරන්නේමු.

ඉහත සඳහන් කරුණුවලට අමතරව, ඔප්පු නියමයන් / විවික්තිය තීරණය කිරීම සඳහා මෝටර් රථ සහ මෝටර් රථ තොවන රක්ෂණ ඔප්පු සඳහා තීරණිකරණ අන්තර්වාක්‍යයන් ව්‍යවස්ථාගත කර ඇත.

රක්ෂණ ඔම්බුවස්මන් කාර්යාලය

අංක 143/A, වර්තර පාර,

කොළඹ 05.

දුරකථන අංක - +94 11 250 5542 / +94 11 250 5041

විද්‍යුත් තැපෑල් ලිපිනය - [info@insuranceombudsman.lk](mailto:info@insuranceombudsman.lk)

වෙබ් අඩවිය - <https://insuranceombudsman.lk/>

අධ්‍යක්ෂක - විමර්ශන

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව

11 අදියර, නැගෙනහිර කුලුන,

ලංකා වෙළඳ මධ්‍යස්ථානය,

කොළඹ 01.

දුරකථන අංක - 0112396184-9 / 0112335167

විද්‍යුත් තැපෑල් ලිපිනය - [investigation@ircsl.gov.lk](mailto:investigation@ircsl.gov.lk) / [info@ircsl.gov.lk](mailto:info@ircsl.gov.lk)

## 11. පැමිණිලි හැසිරවීම / විභාග කිරීමේ ක්‍රියා පරිපාලනය කිරීම.

අපගේ සේවා නියුත්කිකයන් හට මෙම කාර්යාවලිය පහසුවෙන් වටහා ගැනීමට හැකි වන ලෙස සහ අධ්‍යයනය කිරීමට පහසු වන ලෙස පැමිණිලි විභාග කිරීමේ ක්‍රියා පරිපාලනය සමාගම් අභ්‍යන්තර වෙබ් අඩවිය තුළ දක්වා ඇත. බාහිර පාරිභෝගික හවතුන්ගේ ප්‍රයෝග්‍රනය සහ මාර්ගෝපදේශනය සඳහා එය සමාගම් නිල වෙබ් අඩවිය තුළද දක්වා ඇත.

## 12. පැමිණිලි විශ්ලේෂණය, අධික්ෂණය සහ වාර්තා කිරීම

- a) ඒ ඒ අදාළ කාල පරිවිෂේෂයන් හි පාරිභෝගික පැමිණිලි විභාග කිරීමේ ඒකකය විසින් පාරිභෝගික ප්‍රතිචාරයන් සහ පැමිණිලි විශ්ලේෂණය කර එම තොරතුරු පැමිණිලි සාරාංශයක් ලෙස අදාළ වගකිව යුතු අංශ / දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු කරනු ලැබේ.
- b) මූල හේතුන් හඳුනා ගැනීම, සේවා පරතරයන් සහ අත්‍යවශ්‍ය නිවැරදි කිරීමේ සහ වැළක්වීමේ කියාවන් මගින් පැමිණිලි තුළුමාන කළ හැකි අදාළ සාධකයන් හඳුනා ගැනීම පිණිස පාරිභෝගික පැමිණිලි විභාග කිරීමේ ඒකකය විසින් එම ගැටුපු සාධාරණ හා සංස්ථායේ ගෙවියක් තුළින් සහ සේවාධීනව පැමිණිලි තුළනික්ෂිත කර ගැළුරින් විශ්ලේෂණය කරනු ලැබේ (තෙවමාසික සමාලෝචනය).
- c) ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ පැමිණිලි විශ්ලේෂණය විධායක කම්ටුව වෙත තෙවමාසිකව ඉදිරිපත් කෙරේ. ඒ අතරම ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ සඳහා වන පාරිභෝගික පැමිණිලි සාරාංශය ගෙන එහි සවිස්තරාත්මක තොරතුරු කළමනාකාරීත්වය වෙත මිළග මාසයේ 10 වන දිනට පෙර වාර්තා කෙරේ.
- d) පාරිභෝගික පැමිණිලි, පැමිණිලි විභාග කිරීම සහ පැමිණිලි කළමනාකරණ කාර්යසාධකත්වය පිළිබඳ තොරතුරු ග්‍රීලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) වෙත අර්ධ වාර්ෂිකව යොමු කළ යුතුය. (බලධාරීන් ලබා දී ඇති ආකෘතිය සහ නියමිත කාලය අනුව අදාළ අර්ධ වාර්ෂික කාල පරිවිෂේෂය අවසන්ව දින 30 ක කාලයක් ඇතුළත මෙය සිදු කළ යුතුය.)
- e) පැමිණිලි කළමනාකරණයේ කාර්යසාධකත්වය සංවර්ධනය උදෙසා කාල ඇවැමට ලක් වන සහ කල් ඉක්ම වූ පැමිණිලි සම්බන්ධයෙන්ද විශ්ලේෂණයක්ද සිදු කෙරේ.
- f) පැමිණිලිවලට සම්බන්ධ තොරතුරු, ලියකියවිලි අංදිය පැමිණිල්ලේ ස්වභාවය අනුව මෙන්ම අනාගත අවශ්‍යතා සහ නීතිමය කටයුතු උදෙසා සැලකිය යුතු කාලයක් සුරක්ෂිතව අධිලේඛිතව තබා ගනු ඇත.

යාකරය 1 : පැමිණිලි කළමනාකරණ ප්‍රවාහ සටහන

පැමිණිලි හැසිරවීම / විහාග කිරීමේ කාර්යාවලි ප්‍රවාහ සටහන

